



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2255/55 - 2021 නොවැම්බර් මස 26 වැනි සිකුරාදා - 2021.11.26

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය – සාමාන්‍ය

රජයේ නිවේදන

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය

සිව්වන සංශෝධනය

පහත I කොටසෙහි සඳහන් පරිදි සංශෝධිත 2014 ඔක්තෝබර් 22 දිනැති හා අංක 1885/31 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථා සංග්‍රහය පහත II කොටසෙහි දැක්වෙන ආකාරයට නැවත සංශෝධනය කරනු ලැබේ. එහි සඳහන් අනෙකුත් කරුණු හා කොන්දේසි නොවෙනස්ව පවතී.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝගය පරිදි,

එම්. ඒ. බී. දයා සෙනරත්,
ලේකම්,

රාජ්‍ය සේවා කොමිෂන් සභාව.

2021 නොවැම්බර් මස 22 වැනි දින,

I කොටස

- සංශෝධන අංක 01 - 2017 පෙබරවාරි 02 දිනැති හා අංක 2004/59 දරන අති විශේෂ ගැසට් පත්‍රය
- සංශෝධන අංක 02 - 2018 ජූනි 19 දිනැති හා අංක 2076/14 දරන අති විශේෂ ගැසට් පත්‍රය
- සංශෝධන අංක 03 - 2020 දෙසැම්බර් 30 දිනැති හා අංක 2208/18 දරන අති විශේෂ ගැසට් පත්‍රය



II කොටස

7.2.2.1 (i) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ ජාතික අධ්‍යාපන ආයතනයෙන් ලබාගත් අධ්‍යාපනවේදී උපාධිය ලබා තිබීම,

හෝ

(ii) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් පිරිනමනු ලබන ඕනෑම විෂයයක් ඡේත්‍රයක උපාධිය සමඟ පහත සඳහන් එක් හෝ සුදුසුකමක් ලබා තිබීම.

(අ) පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හෝ විෂය සංයුතියෙහි “අධ්‍යාපන විෂය” පිළිබඳව අවම වශයෙන් 50%ක් අන්තර්ගතවන විෂයානුබද්ධ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවක්,

(ආ) ගුරු පුහුණු සහතිකය,

(ඇ) ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව,

හෝ

(iii) ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව / ගුරු පුහුණු සහතිකය ලබා තිබීම.

7.2.2.2 ඉහත 7.2.2.1 හි (i) හෝ (ii) හි සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ගුරු සේවයේ වසර පහ (05)ක සක්‍රීය හා සක්‍රීයව සේවා කාලයක් හෝ 7.2.2.1 හි (iii) හි සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ගුරු සේවයේ වසර හය (06)ක සක්‍රීය හා සක්‍රීයව සේවා කාලයක් සම්පූර්ණ කළ නිලධාරියෙකු වීම හා එම කාලය තුළ සියලු වැටුප් වර්ධක උපයෝගයට නිවීම.

12.1 ස්ථිර කිරීමේ කොන්දේසි

12.1.1 ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගනු ලබන නිලධාරියෙකු වසරක වැඩ බැලීමේ කාලයකට යටත් වනු ඇත.

12.1.2 සේවාරම්භක පුහුණුව සම්පූර්ණ කර ඇති හා වැඩ බැලීමේ කාලය තුළ තම රාජකාරි වැඩ, පැමිණීම හා හැසිරීම සක්‍රීයව අත්දැකීමට පවත්වා ගෙන ඇති නිලධාරීන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ස්ථිර කරනු ලැබේ.

12.2 මුදාහැරීමේ කොන්දේසි

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් ජාතික පාසල්වල හා පළාත් සභා පාසල්වල අනුමත තනතුරුවල සේවය කිරීමට යටත් වන්නේ ය. මෙහිදී පළාත් රාජ්‍ය සේවයේ තනතුරක සේවය කිරීම සඳහා තාවකාලිකව මුදාහරිනු ඇත. එසේ සේවය කළ යුතු කාලය තීරණය කරනු ලබන්නේ සේවා අවශ්‍යතාවය, කාර්ය මණ්ඩල යෙදවීමේ අවශ්‍යතාවය සහ වෙනත් අදාළ කරුණු අනුව පළාත් බලධාරියා සහ පත්කිරීමේ බලධාරියා අතර ඇති කරගනු ලබන එකඟතාවය මතය.

-
- (i) සේවයෙන් මුදාහැරීමේ කොන්දේසිවලට යටත්ව පළාත් රාජ්‍ය සේවයට මුදාහැරීමේ ලිපියක් පත්වීම් බලධරයා විසින් අදාළ නිලධාරියා වෙත නිකුත් කරනු ඇත.
 - (ii) අදාළ පළාත් බලධාරීන් විසින් පළාත තුළ ස්ථානගත කිරීම හා ස්ථාන මාරුකිරීම් කරනු ඇත.
 - (iii) පළාත් රාජ්‍ය සේවය සඳහා මුදාහරිනු ලැබූ නිලධාරියෙකු එම පළාත් සභාවෙන් පිටතට ස්ථාන මාරු කිරීම පළාත් බලධාරීන්ගේ සහ පත්වීම් බලධරයාගේ එකඟතාවය අනුව සිදුකරනු ලැබේ.

12 - 218